

Sinhalese

සරණාගතයින් සහ
රැකවරණ පතන්නන්
සඳහා කල් ඇතිව
අරඹන ළදරු පාසල



ළදරු පාසල වැදගත් වන්නේ ඇයි?

ළදරු පාසල ළමයින්ට පාසලේ සහ ජීවිතය තුළ සාර්ථක වීමට සුදානම් වීමට උදවු කරයි. ළදරු පාසලේ, ළමයෝ භාෂාව, ඉලක්කම් සහ රටා ගැන දැන ගැනීමට ක්‍රීඩාව භාවිත කරති. ඔවුහු අන් අය ඇසුරු කිරීමට, ඔවුන් සමග බෙදා ගැනීමට, සවන් දීමට මෙන්ම ඔවුහු තම හැඟීම් හසුරුවා ගැනීමටත් ඉගෙන ගනිති. ඉගෙනීම ගැන කුතුහලයෙන්, නිර්මාණශීලීව හා විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට ගුරුවරු එහි ළමයින්ට උනන්දු කරති. වසරක ළදරු පාසල් කාලයට වඩා දෙවසරකට එය දීර්ඝ කිරීම ඵලදායී අතින් ඉහළ බවට පර්යේෂණය තහවුරු කරයි.

කල් ඇතිව අරඹන ළදරු පාසල යනු කුමක්ද?

කල් ඇතිව අරඹන ළදරු පාසල සරණාගත හෝ රැකවරණ පතන පසුබිමින් පැමිණෙන අවුරුදු තුනක දරුවන්ට සතියකට පැය 15 ක් නොමිලේ හෝ අඩු වියදමින් අධ්යාපනය දෙයි.

කල් ඇතිව අරඹන ළදරු පාසල සඳහා වන අයදුම්පත් ළදරු පාසලින් සකසන ලදී. කල් ඇතිව අරඹන ළදරු පාසල සඳහා ගෙවනු ලබන මුදල් දීමනා ළදරු පාසලට සෘජුවම ගෙවනු ලැබේ.

මගේ දරුවා සුදුසුකම් ලබයි ද?

ඔබ හෝ ඔබේ දරුවා පහත සඳහන් කරුණු සපුරා ලත්තේ නම් ඔබේ දරුවා සුදුසුකම් ලබයි:

- සරණාගත හෝ මානුෂීය වීසා බලපත්‍ර ලාභියෙකු වීම, හෝ
- සරණාගත හෝ මානුෂීය වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ නම්, හෝ
- වත්මන් හෝ කල් ඉකුත් වූ ImmiCard පතක් තිබීම.

ඉහත කිසිවක් අදාළ නොවන නමුත්, ඔබ හෝ ඔබේ දරුවා සරණාගතයෙකු හෝ රැකවරණ පතන්නෙකු වී හෝ ඒ හා සමාන අත්දැකීම් ලබා ඇති අයෙකු නම්, තවමත් ඔබේ දරුවා සුදුසුකම් ලැබීමට ඉඩ ඇත.

ව්‍යතිරේක පිළිබඳව විමසීමට ඔබේ ප්‍රාදේශීය අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගන්න. ඔබට සහය වන ඕනෑම වෘත්තිකයෙකුගෙන් ඔබ වෙනුවෙන් දෙපාර්තමේන්තුව සම්බන්ධ කර දෙන ලෙස ද ඔබට ඉල්ලා සිටිය හැකිය.





මම මගේ දරුවා ඇතුළත් කර ගන්නේ කෙසේ ද?

කල් ඇතිව අරඹන ළදරු පාසල සියලුම ළදරු පාසල් වැඩසටහන් සමග සුදුසුකම් ලත් ගුරුවරයෙක් හෝ ගුරුවරියක් විසින් දෙනු ලැබේ. ඔබ හෝ ඔබේ කවුන්සිලය අසල ඇති ළදරු පාසලක් සම්බන්ධ කර ගැනීමෙන් ඔබට ඔබේ දරුවා එයට ඇතුළත් කර ගත හැකි ය.

ඔබට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය නම් ඒ පිළිබඳව ළදරු පාසල දැනුවත් කරන්න. ඔවුහු නොමිලේ දුරකථන මාර්ගයෙන් භාෂණ පරිවර්තන සේවය ලබා ගත හැකි ය.

ඔබට ලියාපදිංචි වීමට සහය අවශ්‍ය නම් අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුවෙන් හෝ ඔබට සහය වන ඕනෑම වෘත්තිකයෙකුගෙන් ලබා ගන්න, එනම්:

- සහය සේවක
- ද්වි සංස්කෘතික සේවක
- මාතෘ හා ළමා සෞඛ්‍ය හෙද
- සහය දෙන පන්ති කණ්ඩායම්වලට පහසුකම් සපයන්නා.

මගේ දරුවා වසය අවුරුදු හතරේ ළදරු පාසලකට යා යුතු ද?

ඔව්. කල් ඇතිව අරඹන ළදරු පාසලින් පසු, ඔබේ දරුවා නොමිලේ හෝ අඩු මිලට අවුරුදු හතරේ ළදරු පාසල සඳහා සුදුසුකම් ලබයි. මෙය ඔවුන්ට තම ශක්තිය මත පදනම්ව කටයුතු කර ගැනීමට උපකාරී වෙයි.



කල් ඇතිව අරඹන ළදරු පාසල පිළිබඳ වැඩි විස්තර මට ලබා ගත හැක්කේ කොතැනින් ද?

- education.vic.gov.au වෙත පිවිස කල් ඇතිව අරඹන ළදරු පාසල සොයන්න. නැතිනම්,
- ඔබේ ප්‍රාදේශීය අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව අමතන්න.

ප්‍රාදේශීය කායනීල සම්බන්ධතා

ප්‍රාදේශීය කායනීලය	ස්ථානය
රීසාන වික්ටෝරියාව 1300 333 231	බෙනල්ලා වොඩොංගා වෑංගරටා සෙස්මුර් ෂෙපාර්ටන් ග්ලෙන් වේවර්ලි
වයඹ වික්ටෝරියාව 1300 338 691	බෙණ්ඩිගෝ මිල්ඩුරා ස්වෑන් හිල් කෝබර්ග් ග්‍රීන්බරෝ
ගිනිකොන වික්ටෝරියාව 1300 338 738	මෝසේ ලෙයන්ගතා වෑරගල් සේල් වෙල්ටන්හැම් ෆ්‍රෑංක්ස්ටන් ඩැණ්ඩෙනොං
නිරිත වික්ටෝරියාව 1300 333 232	ඇරුරාත් බැල්ලාරාත් ගීලෝං හෝර්ෂාම් වෝර්නම්බුල් ෆ්‍රිට්ස්ක්රේ කෙයිලර්

ඔබේ භාෂාවෙන් සහය ලබා ගැනීමට:

- 131 450 අංකයෙන් ජාතික භාෂා පරිවර්තන හා භාෂණ පරිවර්තන සේවය අමතන්න
- ඔබේ ප්‍රාදේශය සඳහා වන අංකය (ඉහළින් දැකින්න) අමතන ලෙස භාෂණ පරිවර්තකයාට කියන්න
- භාෂණ පරිවර්තකයා දුරකථන ඇමතුමේ රැඳී සිට පරිවර්තනය කරයි.

